

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය  
සහතික ලාභී විද්‍යා පාසුමාලාව  
**TAF1502- හෙළතික විද්‍යාව-4**  
අවසාන පරීක්ෂණය  
කාලය - පැය 3 දි



දිනය 2019 දෙසැම්බර් මස 29

වේලාව පො.ව 9.30- ප.ව 12.30

### A- කොටස

- මෙම කොටස බහුවරණ ප්‍රශ්න 25 කින් සමන්විත වේ.
- සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- මෙම බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමේදී වඩාත් සූදුසු පිළිතුරට දී ඇති පිළිතුරු පත්‍රයේ අදාළ කොටුවෙහි 'X' සලකුණක් පැහැදිලිව යෙදිය යුතුය.
- පරීක්ෂණය අවසානයේ ප්‍රශ්න පත්‍රය උත්තර පත්‍රය සමග හාරදිය යුතුය.
- මෙම කොටස සඳහා උපරිම ලකුණු ප්‍රමාණය **40%** කි.

1). යෝධාතයේ SI ඒකක වන්නේ

- (1)  $m s^{-1}$       (2)  $s^{-1}$       (3) W      (4) s      (5)  $s^2$

2). වස්තුවක්  $a = -4x$  සම්කරණයේ ආකාරයට විස්තාරය (A)  $2 \text{ m}$  තු සරල අනුවර්තීයක යොදයි. වස්තුවේ උපරිම ප්‍රවේගය වන්නේ,

- (1)  $4 \text{ m s}^{-1}$       (2)  $2 \text{ m s}^{-1}$       (3)  $8 \text{ m s}^{-1}$       (4)  $16 \text{ m s}^{-1}$       (5)  $8 \text{ m s}^{-1}$

3). ප්‍රධාන ප්‍රවේගය  $110 \text{ Hz}$  සහ ප්‍රවේගය  $330 \text{ m s}^{-1}$  තු තරුගයක  $90^\circ$  කළා වේනසක් ඇති ලක්ෂණ දෙකක් අතර දුර වන්නේ,

- (1) 1 m      (2) 3 m      (3) 0.75 m      (4) 2 m      (5) 2.5 m

4). වර්තනාංකයේ SI ඒකක වන්නේ,

- (1)  $\text{m s}^{-1}$       (2) m      (3) rad      (4) A      (5) ඒකක තැන


5). වාතයේ  $3 \times 10^8 \text{ m s}^{-1}$  ක ප්‍රවේශකින් ගමන් කරන ආලෝක තීරණයක් පාරදාගන මාධ්‍යක් කුලට ඇතුළේවේ. මෙම මාධ්‍ය කුලදී ආලෝක කිරණයේ ප්‍රවේශය  $2 \times 10^8 \text{ m s}^{-1}$  නම් එම මාධ්‍යයේ වර්තනයාකය වන්නේ,

- (1) 1.5      (2) 0.66      (3) 1      (4) 2      (5) 3

6). කරංග වල කුමානු ගුණය අන්වායාම කරංග නොපෙන්වයි ද?

- (1) පරාවර්තනයට (2) විවර්තනය      (3) නිරෝධනය      (4) වර්තනය      (5) මැටනය

7). රුපසටහනේ ආකාරයට උස 12 cm සහ වර්තනයාකය  $3/2$  වූ එදුරු කුට්ටියක් තීන්ක ඩේළුවක් මත තබා ඇත. ඉහළින් බැඳු විට තීන්ක ඩේළුවට ඇති දාගා ගැඹුර කුමක්ද?



- (1) 8 cm  
(2) 4 cm  
(3) 12 cm  
(4) 10 cm  
(5) 5 cm


8).  $27^\circ\text{C}$  හි වාතයේ ධිවහි ප්‍රවේශය V වේ. මෙම ප්‍රවේශය  $2V$  වන උත්සන්වය වන්නේ,

- (1)  $54^\circ\text{C}$       (2)  $108^\circ\text{C}$       (3)  $600^\circ\text{C}$       (4)  $928^\circ\text{C}$       (5)  $1200^\circ\text{C}$

9). පහත සඳහන් කුමනා ප්‍රකාශ අවශ්‍යවය මගින් සුදු ආලෝකය විවිධ වර්ණ වලට වෙන් කළ හැකිද?


- (1) උත්සන් කාවය      (2) දේපණය      (3) ප්‍රිස්මය      (4) දුරේක්ෂණය      (5) අන්තික්ෂය

10). සංඛ්‍යාතය 700 Hz වූ තලාවක් නාද කරමින්  $20 \text{ m s}^{-1}$  ක නියන ප්‍රවේශකින් ගමන් කරන බසයක් පූජ්‍යය  $30 \text{ m s}^{-1}$  ක නියන ප්‍රවේශයෙන් මිනිසෝක් දිව යයි. මිනිසාට ඇශේෂන පරිදි තලාවේ සංඛ්‍යාතය කොපමෙනුද? (වාතයේ ධිවහි ප්‍රවේශය  $330 \text{ m s}^{-1}$ )




- (1) 700 Hz      (2) 720 Hz      (3) 690 Hz      (4) 710 Hz      (5) 695 Hz

11). අයිස් කුටිවියක් තුළ ඇති ප්‍රිස්මයක හැඳුවේ වාත බුහරයක් මත පතින එන්තැන් ආලෝක කිරණයේ ගමන් මාරගය නිවැරදිව දැක්වෙන රුපය තොරත්නා. (වාතයේ වර්තනය = 1, අයිස්වල වර්තනය = 1.33)



12). තාහි 5 cm දුර වූ උත්තල කාවියක ප්‍රකාශ කේත්දුයේ සිට 25 cm ක යුතින් තබා ඇති වස්තුවෙහි ප්‍රතිඵිමිතයට කාවියේ ප්‍රකාශ කේත්දුයේ සිට ඇති දුර වන්නේ,



- (1) 6.25 cm      (2) 8.45 cm      (3) 0.16 cm      (4) 5.05 cm      (5) 5.05 cm

13). රුපසටහනේ ආකාරයට අවශ්‍ය කාවියක් ඉදිරියේ තාහිය(F) සහ වකුනා කේත්දුය C ( $OC=2f$ ) අතර තබා ඇති වස්තුවෙහි ප්‍රතිඵිමිතයේ පිහිටුම,


- (1) අනත්කයේ

- (2) C සහ අනත්කය අතර

- (3) C සහ F අතර

- (4) O සහ F අතර

- (5) f මත



14). දුරක්ෂයක් මගින් වන්ද්‍යා තීර්ණයනය කළ විට වන්ද්‍යාගේ විශාල ප්‍රතිඵිම්හයක් දැකගත හැක. මෙයට වඩාත්ම පුදුපු පැහැදිලි කිරීම වන්නේ,

- (1) දුරක්ෂය මගින් වන්ද්‍යා සහ ඇස අතර දුර අඩු කර ඇත.
- (2) වන්ද්‍යාගේ ප්‍රතිඵිම්හය ඇශේෂ ආපාතනය කරන කෝණය, වන්ද්‍යා ඇශේෂ ආපාතනය කරන කෝණයට වඩා අඩු වීමයි.
- (3) වන්ද්‍යාගේ ප්‍රතිඵිම්හය ඇශේෂ ආපාතනය කරන කෝණය, වන්ද්‍යා ඇශේෂ ආපාතනය කරන කෝණයට වඩා වැඩු වීමයි.
- (4) වන්ද්‍යාගේ විශ්කම්හය දුරක්ෂය මගින් විශාල කර ඇත.
- (5) ඉත විශාල ආලෝක කිරණ ප්‍රමාණයක් දුරක්ෂය තුළට ඇතුළු වේ.

15). නාඩිදර  $f_1 = 10 \text{ cm}$  වූ තුන් උත්තල කාවයක් සහ නාඩි දුර  $f_2 = 20 \text{ cm}$  වූ තුන් අවතල කාවයක් ස්ථාපාව තිබූ විට පද්ධතියේ සාලා බලය වන්නේ,

- (1) 5 D
- (2) 15 D
- (3) 10 D
- (4) 20 D
- (5) 40 D


16). මිනිසොට 25 cm ක ඇති වස්තුන් පැහැදිලිව දැකිය හැකි තමුන් ඔහුගේ විදුර ලක්ෂ්‍යය (far point) 200 cm වේ. මෙම අක්ෂ දේශීය මගහරවා ගැනීමට පැලදිය යුතු කාවයේ වර්ගය සහ නාඩි දුර වන්නේ,

- (1) උත්තල,  $f=200 \text{ cm}$
- (2) අවතල,  $f=200 \text{ cm}$
- (3) උත්තල,  $f=25 \text{ cm}$
- (4) අවතල,  $f=25 \text{ cm}$
- (5) උත්තල,  $f=100 \text{ cm}$

17). සිපුවෙක් තාඩිදර 200 mm වූ උත්තල කාවයකින් යම්කිසි තීද්රුකායක් පරික්ෂා කරනු ලබන්නේ එහි ප්‍රතිඵිම්හය කාවයේ සිට 25 cm ක දුරින් පිහිටන ලෙසටය. විෂද දෘශ්‍යීයේ අවම දුර 25 cm නම් සරල අන්වික්ෂයේ කොළික විශාලනය වන්නේ,

- (1) 1.12
- (2) 2.25
- (3) 1.25
- (4) 2
- (5) 3.25

18). සාමාන්‍ය පිරුමාරුවේ අශීර්ෂා තක්සතු දුලේක්සයක ගොඩික්‍රික විශාලනය ( $M=4$ ) කි. රුපසටහනේ පරීදි ප්‍රධාන අක්ෂයට සමාන්තරව 10 cm විශ්කම්හයක් අශීර්ෂා ආලෝක කදුම්හයක් අවනෙන මත පතිත හේ. උපනෙනෙන් ඉවතට යන ආලෝක කදුම්හයේ විශ්කම්හය වන්නේ,




19). ප්‍රකාශ තන්තු මගින් සංයුෂ්‍ය සම්පූෂ්ණයට යොදාගන්නා ආලෝක කිරණයක් ප්‍රකාශ මාධ්‍ය මිස්සේ,

- |                 |   |                |
|-----------------|---|----------------|
| (1) විවර්තනය වේ | (2) ප්‍රුරුෂ අභ්‍යන්තර පරාවර්තනයට ලක්වේ | (3) මුළුවනය වේ |
| (4) නිරෝධනය වේ  | (5). ප්‍රකිරණයට ලක්වේ                   |                |

20). දිය 10 m සහ ජ්‍යෙන්සය  $1 \times 10^{-3}$  kg මූලිකියක් 1 N ආකෘතියකට යටත් කර ඇති. කම්බියක් දිගේ තීර්ණයක් තරුණ වල ප්‍රවේශය වන්නේ,

- |                           |                            |                            |                            |                           |
|---------------------------|----------------------------|----------------------------|----------------------------|---------------------------|
| (1) $50 \text{ m s}^{-1}$ | (2) $150 \text{ m s}^{-1}$ | (3) $100 \text{ m s}^{-1}$ | (4) $200 \text{ m s}^{-1}$ | (5) $10 \text{ m s}^{-1}$ |
|---------------------------|----------------------------|----------------------------|----------------------------|---------------------------|


21). පහත රුපයේ දක්වා ඇති පරීදි තරුණ දෙකක් එක මත අධිස්ථාපනය වේ. සම්පූෂ්ණ තරුණයේ හැඩිය සඳහා වඩාත් සුදුසු රුපය තොරත්ත.



22). එක් කෙලවරක් විවෘත තලයක් සංඛ්‍යාතය  $f$  පූ සරසුලක් සමඟ මුළුකොයන් අනුනාදය ලේ. තලයේ දිග 25 cm සහ වාතයේ ධිවිති ප්‍රවේශය  $330 \text{ m s}^{-1}$  නම්,  $f$  හි අගය වන්නේ,

- (1) 440 Hz      (2) 110 Hz      (3) 200 Hz      (4) 400 Hz      (5) 330 Hz

23) උර්සර් කිරනයක් රුපසටහනේ ආකාරයට විදුරු කුට්ටියක් මත පතිත ලේ. වධාන් පුදුදු කිරණ සටහන තොරත්න (විදුරු වාත අනුරු මුහුනත සඳහා අවධි කෝණය=  $42^\circ$ )



24). පහක දැක්වෙන ස්ථාවර තරුණයේ නිෂ්පන්ද සහ ප්‍රශ්නන්ද සංඛ්‍යාව වන්නේ,



- (1) නිෂ්පන්ද = 2, ප්‍රශ්නන්ද = 2      (2) නිෂ්පන්ද = 3, ප්‍රශ්නන්ද = 4      (3) නිෂ්පන්ද = 4, ප්‍රශ්නන්ද = 4  
 (4) නිෂ්පන්ද = 0, ප්‍රශ්නන්ද = 4      (5) නිෂ්පන්ද = 5, ප්‍රශ්නන්ද = 4

25). **A** (සංඛ්‍යාතය  $F_A$ ) සරසුල **B** සරසුල සමඟ තත්පරයකට තුළයුම් 10 ක් පෙන්වන අතර **C** (සංඛ්‍යාතය  $F_C$ ) සරසුල **B** සරසුල සමඟ තත්පරයකට තුළයුම් 5 ක් පෙන්වයි. **B** සරසුලේ සංඛ්‍යාතය 256 Hz අන්  $F_A < F_C$  නම් **A** සහ **C** සරසුල්වල සංඛ්‍යාත වන්නේ,

- (1)  $F_A = 246 \text{ Hz}$ ,  $F_C = 261 \text{ Hz}$       (2)  $F_A = 261 \text{ Hz}$ ,  $F_C = 246 \text{ Hz}$       (3)  $F_A = 250 \text{ Hz}$ ,  $F_C = 260 \text{ Hz}$   
 (4)  $F_A = 240 \text{ Hz}$ ,  $F_C = 250 \text{ Hz}$       (5)  $F_A = 230 \text{ Hz}$ ,  $F_C = 260 \text{ Hz}$


\*\*\*

### B-කොටස

- ප්‍රයෝග හතරකට (04) කට පමණක් පිළිතුරු සපයන්න.
- ප්‍රයෝග හතරකට (04) වධා වැඩියෙන් පිළිතුරු සපයා ඇති විට මූල් ප්‍රයෝග හතර පමණක් ඇශයීමට ලක් කෙරේ.
- එක් ප්‍රයෝගකට ලකුණු 15 ක් ලැබෙන අතර මෙම කොටස සඳහා ලබාගත හැකි මුදල ලකුණු සංඛ්‍යාව 60% වේ.
- සියලුම ප්‍රයෝග සඳහා පිළිතුරු ලබාගත් පියවර දැක්විය යුතු අතර භුෂ්‍ය පිළිතුරු සඳහා පමණක් ලකුණු තොලැබේ.

1). (a). නක්ෂත්‍ර දුරේක්ෂණයක විශාලක බලය අර්ථ දක්වන්න. (ලකුණු 02)

(b). යුදුයු කිරණයටහනක් උපයෝගී කරගනීම් සාමාන්‍ය සිරුමාරුවේ පවතින නක්ෂත්‍ර දුරේක්ෂණයක අවසාන ප්‍රතිඵ්‍යුම් සැදුන අන්දම දක්වන්න. පහත දැක්වෙන රුපයටහන ඔබගේ පිළිතුරු පත්‍රයේ සටහන් කරගතෙන කිරණ සටහන සම්පූර්ණ කරන්න. අදාළ නාමීන් සහ ආධාරක කිරණ පැහැදිලිව දැක්විය යුතුය. (ලකුණු 05)



(c) ඔබගේ කිරණසටහන ඇසුරින් දුරේක්ෂයයේ විශාලක බලය සඳහා ප්‍රකාශණයක් ලබාගන්න. (ලකුණු 04)


(d) කෝෂික විශාලනය සහ කාවචල විෂ්කම්භයන් අතර එහත දැක්වෙන සම්බන්ධතාවය ලබා ගන්න,

$$\text{කෝෂික විශාලනය} = \frac{D(\text{අවනෙන් විෂ්කම්භය})}{d(\text{උපනෙන් විෂ්කම්භය})}$$

සාමාන්‍ය සිරුමාරුවේ ඇති නක්ෂත්‍ර දුරේක්ෂණයක අවනෙනෙහි නාමිදුර 4 m වන අතර විෂ්කම්භය 200 mm වේ. (ලකුණු 04)


2). (a). උත්තල කාවියක් මගින් තාත්ටීක වස්තුවක තාත්ටීක ප්‍රතිඵ්‍ලිම්හයක් සාදනා අවස්ථාව සඳහා සම්කරණය  $\frac{1}{v} + \frac{1}{u} = \frac{1}{f}$  විලින් දෙනු ලබයි. මෙම අවස්ථාව සඳහා වස්තු දුර (U) සහ  $(\frac{1}{m})$  අතර ප්‍රයෝග අදින්න ( 3-මේය විභාගය ) (ලකුණු 05)

(b). රුපසටහනේ ආකාරයට වස්තුවක් කාව පද්ධතියකට 20 cm දුරින් තබා ඇත. කාව පද්ධතිය නාහි දුර  $f_1=10$  cm වන උත්තල කාවයකින්ද තාහි දුර  $f_2=20$  cm වන අවතල කාවයකින් ග්‍යුක්ත ලබයි. කාව පද්ධතිය මගින් සාදනු ලබන වස්තුවේ අවසාන ප්‍රතිඵ්‍ලිම්හයට අවතල කාවයේ ප්‍රකාශ කේත්දුයේ සිට ඇති දුර ගණනය කරන්න.



3). (a) ජල බිකරයක 8 cm උසකට ජලය පවති අන්වීක්ෂණක් බිකරයේ පතුලේ ඇති සලකුණක් මත නාහිගත කොට ඇත. දැන් බිකරයේ ඇති ජලය, වර්තනාංකය ( $n_l$ ) =  $\frac{16}{10}$  වන පාර්දුම් දුවයකින් ජලය පැවති උසටම ප්‍රතිස්ථාපනය කෙරේ. පතුලේ ඇති සලකුන එවත නාහිගත කිරීම සඳහා පෙර පැවති අවස්ථාවේ සිට කොපම් ප්‍රමාණයකින් අන්වීක්ෂය විලින කළ යුතුද? (ජලයේ වර්තනාංකය ( $n_w$ ) =  $\frac{4}{3}$  වේ) (ලකුණු 04)

(b). වර්තනාංකය 1.5 ක් වන විදුරු විලින් සැදි සනාකයක පතුලෙහි රුපසටහනේ පරිදි දුව පමුයක් පවති ආලෝක කිරණයක් රුපසටහනේ ආකාරයට  $40^\circ$  ක පතන කෙශණයක් සහිතව පකින වෙයි. මෙම කිරණය වර්ථනයෙන් පසු විදුරු දුව අනුරු මූළුතන මත අවධි කෙශණයෙන් පුරුණ අභ්‍යන්තර පරාවර්තනයට හාජතය වේ.



( $\sin^{-1}(0.4) = 23^\circ$ ,  $\sin 40^\circ = 0.6$ ,  $\sin^{-1}(0.92) = 67^\circ$  ලෙස සලකන්න )

(a). විදුරු දුව අනුරු මූළුතන සඳහා අවධි කෙශණයන්, (ලකුණු 08)

(b). කිරණය විදුරු විලින් පිටවීමේදී නිර්ගත කෙශණයන්, ගණනය කරන්න (ලකුණු 03)

4). (a) අත්වායාම තරංග සහ තීර්යක් තරංග සංසන්දහය කරන්න. (ලකුණු 03)

(b) ප්‍රගමන තරංග සහ ස්ථාවර තරංග සංසන්දහය කරන්න. (ලකුණු 03)

(c) සාමාන්‍ය විද්‍යාගාරයේ සිදුකළ භැංකි වාකයේ දෙනී ප්‍රවේශය සොයන පරීක්ෂණයක් විස්තර කරන්න. මෙහිදී හාටිනා කරන උපකරණ, පරීක්ෂණයක්මක ත්‍රියාවලිය, ලබා ගන්නා පාඨාලක, අදිනු ලබන ප්‍රස්ථාර පැහැදිලිව දැක්විය යුතුය.

(ලකුණු 09)

5). (a) 'ස්ථාවර තරංග' ඇතිවන ආකාරය විස්තර කරන්න. (ලකුණු 02)

(b) 'නිෂ්පන්දී' සහ 'ප්‍රශ්නපන්දී' පැහැදිලි කරන්න. (ලකුණු 02)

(c) දිය  $\ell$  ද එකීය දිගක ස්කන්දය 'n' වන තත්ත්වයක් 'T' ආකෘතියකට යටත්ව ඇත.

(i) මූලික තානය සහ (ලකුණු 02)

(ii) පලමු උපරිතානයේ සංඛ්‍යාතය, සඳහා ප්‍රකාශන ලබාගන්න (ලකුණු 02)

(d) දිය සමාන වන වයලින් තත්ත්ව දෙකක් එකම ආනතියකට යටත් තොට ඇත. ඒවායේ මූලික සංඛ්‍යාතයන් පිළිවෙළින් 440 Hz සහ 660 Hz වෙයි. මෙම තත්ත්ව වල විෂ්කම්ජයන් අතර අනුපාතය ගණනය කරන්න.

(ලකුණු 07)


6). (a) 'බෝස්ලර් ආවරණය' යනුවෙන් තදුන්වන්නේ කුමක්දැයි පැහැදිලි කරන්න. (ලකුණු 03)

(b) බෝස්ලර් ආවරණයේ ප්‍රායෝගික යෙදීම් දෙකක් විස්තර කරන්න. (ලකුණු 02)

(c) රෝගක් සංඛ්‍යාතය 500 Hz වූ නළාවක් හඳුවීම්  $10 \text{ m s}^{-1}$  ක ප්‍රවේශයෙන් කදු ශිබරයක් දෙසට වලින වෙයි. දෙවන රෝගක් පලමු රෝගට පිටුපසින්  $20 \text{ m s}^{-1}$  ක ප්‍රවේශයෙන් පලමු රෝගේ දියාවටම වලින වෙයි. නළාවෙන් තිකුත් වී කදු ශිබරයෙන් පරාවර්තනය ගබාය දෙවැනි මෝටර් රෝගය නිරීක්ෂකයකුට ගුවනය කළ හැකිය. දෙවැනි රෝග තුළ සිටින නිරීක්ෂකයකුට ගුවනය කළ හැකි එම ශබ්දයෙහි සංඛ්‍යාතය ගණනය කරන්න.

(ලකුණු 10)

(වාකයේ දෙනී ප්‍රවේශය  $340 \text{ m s}^{-1}$  ලෙස ගන්න)(ලකුණු 10)



\*\*\*

